

ආදරයයි, කරුණාවයි - ළමා අපේ වැඩිහිටි ලෝකයයි පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2021

01. ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීම

ගිලිහී යන සාරධර්ම අභිමුඛ ළමා පෙළ තුළ වැඩිහිටියන් පිළිබඳ ආකල්ප හීන වෙමින් යන තත්ත්වයක් වර්තමාන සමාජයේ දකින්නට ලැබේ .එක් අතකින් ලෝකයේ වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින අතර විස්තෘත පවුලේ බිඳ වැටීමත්, සමාජ සංකීර්ණතාවයත්, නාගරික කරණයත් නිසා බිඳ වැටෙන සමාජ හමු වේ දැයේ දුවා දරුවන් තුළ වැඩිහිටියා හා වැඩිහිටි භාවය පිළිබඳව නව මානයක් ඔස්සේ අලුතින් සිතන්නටත්, ක්‍රියාකරන්නටත් ඔවුන් පෙළඹවිය යුතුව ඇත.

ඒ සඳහා පාසැල් දරුවන් වෙත ජාතික වැඩිහිටි මහලෝකම් කාර්යාලය මගින් ලබාදෙන මාර්ගෝපදේශයනට යටත්ව වැඩිහිටියන් හා වැඩිහිටි භාවය පිළිබඳව අන්තර් සම්බන්ධතාවය විදහා දැක්වෙන පරිදි සිය නිර්මාණ තරඟය සඳහා ඉදිරිපත් කළ යුතුය. .

මේ තත්ත්වය අදට වඩා හෙට දිනයේ වර්ධනය වනු ඇත. එබැවින් හෙට වැඩිහිටියන් වන අද ළමා පෙළ තුළ වැඩිහිටි භාවය ආශ්‍රිත බීජය රෝපණය කළ යුතුව ඇත. මේ සඳහා නිර්මාණාත්මක පෙළඹුමක් ඔස්සේ දරුවන් ඊට යොමුකළ යුතුය. එහි ඉදිරි පියවරක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් පාසැල් දුවා දරුවන්ට නිර්මාණාත්මක එළඹුමක් ඔස්සේ වැඩිහිටි භාවය පිළිබඳව ආකල්පමය වෙනසක් තුළින් අවබෝධයක් ලබාදීමේ අරමුණින් පාසැල් දරුවන් අතර මෙම තරඟය පැවැත්වේ..

- වැඩිහිටිභාවය හා වැඩිහිටියන් පිළිබඳ දැනුම, ආකල්ප, අත්දැකීම් වර්ධනය කිරීම ඔස්සේ පාසැල් දරුවන් විෂයෙහි වැඩිහිටියන් පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීම.
- වැඩිහිටියාට නිසි ගෞරවය හා පිළිගැනීම ලබාදීම
- දරුවන් හා වැඩිහිටියා අතර යහපත් අන්තර් සහ සම්බන්ධතාවයක් ගොඩනැංවීම හා නැවත සමාජ කතිකාවතක් ඇතිකිරීම.
- න්‍යෂ්ටික පවුල් සංස්ථාව තුළ වැඩිහිටියා වෙනුවෙන් යහපත් ජීව අවකාශයක් යලි ගොඩ නැංවීම.

02. සුදුසුකම් /ප්‍රතිලාභීන් තෝරා ගැනීම.

- මේ සඳහා දිස්ත්‍රික්කයේ සුදුසු පාසල් අතරින් 6 -10 ශ්‍රේණිවල සිසුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය පොත් ලබා දිය යුතුය.
- මෙම දිස්ත්‍රික්කය තුළ පාසල් තේරීම දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීවිසින් බලධාරීන් හා සාකච්ඡා කර තීරණය කළ යුතුය.

03. ක්‍රියාත්මක ක්‍රමවේදය

- ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් 2021.02 .28 ප්‍රථම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පොත් බෙදා දීම සිදු කළ යුතුය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරියා විසින් සුදුසු පාසල් සිසුන් තොරාගෙන 2021.03.31 ප්‍රථම පොත් බෙදා හැරීම සිදු කළ යුතුය
- පාසැල් සිසුන් විසින් සම්පූර්ණ කරනු ලැබූ නිර්මාණාත්මක අත්පොත 2021.06.31 ප්‍රථම නැවත භාර ගෙන විනිශ්ච මණ්ඩලයකට යොමුකර හොඳම නිර්මාණ තොරා ප්‍රථම ස්ථානය ලබා ගන්නා නිර්මාණ පොත 2021.07.31 දිනට ප්‍රථම ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත සම්පූර්ණ කර ලබාදිය යුතුය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලද නිර්මාණ පොත් ජාතික තරඟා වලිය සඳහා පොත් තොරා ගනු ලබන විනිශ්ච මණ්ඩලය වෙත පොත් යොමු කරයි
- 2021.09.10 වන විට හොඳම නිර්මාණ පළමු ස්ථානය, දෙවන ස්ථානය , තෙවන ස්ථානය තොරා අවසන් කළ යුතුය .
- 2021 10.01 වන දින යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි උත්සවයේදී පළමු ස්ථානය, දෙවන ස්ථානය , තෙවන ස්ථානය ලබා ගත් සිසු/සිසුවියන් සඳහා සහතික පත් ලබා දීම සිදු කළ යුතුය.

04. උපදෙස් මාලාව

- 2021.07.31 දිනයෙන් පසු ලබාදෙන නිර්මාණ අවසන් තරඟය සඳහා වලංගු වන්නේ නැත.
- තරඟයට ඉදිරිපත්වන සෑම පාසැල් ශිෂ්‍යය/ශිෂ්‍යායාවක් විසින්ම නිර්මාණ සංග්‍රහය සම්පූර්ණ කළ යුතුව ඇත.
- නිර්මාණ සංග්‍රහයේ අවසන් පිටුවේ පාසැල, පංතිය හා තරඟ අංකය සඳහන් කර තිබිය යුතුය
- අධ්‍යක්ෂගේ අනුමැතියෙන් තොරව දින දීර්ඝ නොකරන අතර අවසන් දිනයට පසු ලැබෙන නිර්මාණ ප්‍රතික්ෂේප වනු ඇත.
- අත්අකුරු හා ව්‍යාකරණ පිළිබඳව අවධානය යොමුකර තිබිය යුතුය
- සමාන ලකුණු ලබන අවස්ථාවකදී ත්‍යාගය පාර්ෂ්වකරුවන් අතර සමානව බෙදියයන පරිදි ලබාදෙනු ඇත.

- පළමු, දෙවන හා තෙවන ස්ථානවලට අමතරව සැනසිලි ත්‍යාග 4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ලබාදෙන අතර දිස්ත්‍රික්කයේ හොඳම නිර්මාණය සඳහාද ත්‍යාග හා සහතිකපත් හිමි වේ. තව ද නිර්මාණශීලී සහභාගීත්වය වෙනුවෙන් එක් දිස්ත්‍රික්කයකින් 25 දෙනෙකු සඳහා සහතිකපත් ලබා දීමට නියමිතයි.
- සිංහල හා දෙමළ භාෂා මාධ්‍යය දෙකෙන්ම තරඟය පැවැත්වේ
- විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වන අතර කිසියම් ගැටළුකාරී තත්ත්වයක් මතු උවහොත් අවසන් තීරණය ගැනීමේ බලය වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සතුවේ.

04. පසුච්ඡරම්

1. පොත් ලබාදුන් පාසැල් හා සිසුන්ගේ නාම ලේඛණය
2. දිස්ත්‍රික් ජනගහණ ලේඛණය
3. ජාතික මට්ටමේ ජයග්‍රහණ

05. අයදුම්පත් හා ගිවිසුම්

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මින් සිසුන් සභා අත්පොත සෑම දිස්ත්‍රික් මහලේකම් කාර්යාලවලට නිකුත් කරන අයදුම්පත

වන්දන රණවිර ආරච්චි
සමාජ සේවා අධ්‍යක්ෂ හා
වැඩබලන අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය